



7 ශේෂීය

සෞඛ්‍ය හා ගාරීරක අධ්‍යාපනය

කාලය පැය 1

09 ඒකකය - සෞඛ්‍යවන් ආහාර පුරුදු ඇතිකර ගනීම්.


- 1 සිට 15 දක්වා ප්‍රශ්න වලට නිවැරදි පිළිතුර යටින් ඉරක් අදින්න.
- (1) පහත සඳහන් පෝෂක වලින් මහා පෝෂකයක් වන්නේ,
- | | | | |
|--------------|------------|-----------|-------------|
| 1) කැල්සියම් | 2) විටමින් | 3) ලිපිඩ් | 4) බණිජ ලවණ |
|--------------|------------|-----------|-------------|
- (2) ප්‍රෝටීන් 1 g ක් හා මේදය 1 g ක් ආහාරයට ගත් විට ගැරීරයට ලැබෙන ගක්ති ප්‍රමාණය පිළිවෙළින වන්නේ,
- | | |
|-----------------------------|-----------------------------|
| 1) කැලෑරි 6 හා කැලෑරි 8 කි. | 2) කැලෑරි 4 හා කැලෑරි 9 කි. |
| 3) කැලෑරි 5 හා කැලෑරි 9 කි. | 4) කැලෑරි 4 හා කැලෑරි 6 කි. |
- (3) විටමින් B අඩංගු ආහාරයක් වන්නේ,
- | | |
|---------------------|--------------------|
| 1) තද කහ පාට පලනුරු | 2) ඇඩුල් සහිත ආහාර |
| 3) උරු මස් | 4) බිත්තර කහමදය |
- (4) ගලගණ්ඩය රෝගී තත්ත්වය ඇතිවන්නේ පහත කුමන පෝෂකය හිග වීමෙන් ද?
- | | | | |
|-----------|-----------|--------------|-------------|
| 1) අයඩ්න් | 2) සින්ක් | 3) කැල්සියම් | 4) පොස්පරස් |
|-----------|-----------|--------------|-------------|
- (5) සමේ සෞඛ්‍යය යක්දීමට මූලික වන විටමින් වර්ගය වන්නේ,
- | | | | |
|--------------|--------------|--------------|--------------|
| 1) විටමින් K | 2) විටමින් E | 3) විටමින් C | 4) විටමින් D |
|--------------|--------------|--------------|--------------|
- (6) තුවාල සුව වීමට හා රුධිරය කැටි ගැසීමට උපකාරී වන විටමින් වර්ග දෙක පිළිවෙළින්,
- | | |
|---------------------------|---------------------------|
| 1) විටමින් D හා විටමින් C | 2) විටමින් A හා විටමින් B |
| 3) විටමින් K හා විටමින් D | 4) විටමින් C හා විටමින් K |
- (7) ජලදාවේ විටමින් වන්නේ,
- | | |
|---------------------------|---------------------------|
| 1) විටමින් B හා විටමින් C | 2) විටමින් D හා විටමින් K |
| 3) විටමින් A හා විටමින් E | 4) විටමින් E හා විටමින් C |
- (8) බීමට සුදුසු ජලය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දී ඇති ජලයේ pH අගය වන්නේ,
- | | | | |
|----------|--------------|--------------|--------------|
| 1) 6 – 7 | 2) 7.5 – 8.0 | 3) 6.6 – 7.0 | 4) 6.5 – 7.5 |
|----------|--------------|--------------|--------------|
- (9) අප සිරුරෙන් දිනපතා ජලය පිටවන ක්‍රමයක් වන්නේ,
- | | |
|----------------------|-----------------|
| 1) කුණු දුවිලි මගින් | 2) ග්වසනය මගින් |
| 3) තුවාල මගින් | 4) කෙල ගැසීමෙන් |

- (10) අපිරිසිදු ජලය තිසා සැදෙන රෝගයක් නොවන්නේ,
 1) සෙංගමාලය 2) කොළඹ ව 3) මොලේ උණ 4) උණ සහ්තිපාතය
- (11) සාමාන්‍ය පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය ජල ප්‍රමාණය ලිටර්,
 1) 1.5 – 3.0 2) 2.5 – 3.0 3) 1.5 – 2.5 4) 1.5 – 2.0
- (12) දෙනික ජල අවශ්‍යතාවය සම්කරණයකින් දක්වූ විට නිවැරදි වන්නේ,
 1) දෙනික ජල අවශ්‍යතාවය (ලිටර්) = $\frac{\text{ගරීරයේ බර (කි.ගුණ)}{30}$
 2) දෙනික ජල අවශ්‍යතාවය (මිලි ලිටර්) = $\frac{\text{ගරීරයේ බර (කි.ගුණ)}{15}$
 3) දෙනික ජල අවශ්‍යතාවය (ලිටර්) = $\frac{30}{\text{ගරීරයේ බර (ගැමීම්)}$
 4) දෙනික ජල අවශ්‍යතාවය (ලිටර්) = $\frac{\text{ගරීරයේ බර (ගැමීම්)}{60}$
- (13) පෝෂණ ගුණය වැඩි පාරම්පරික ආහාරයක් නොවන්නේ,
 1) දියබත් 2) කොත්තු රෝටි 3) තලප 4) හත් මාලුව
- (14) පුද්ගලයෙකුට දිනකට උපරිමව ගත හැකි ලුණු ප්‍රමාණය ගැමී වලින් දක්වෙන්නේ,
 1) 1 කි 2) 6 කි 3) 2 කි 4) 5 කි
- (15) පුද්ගලයෙකුට දිනකට උපරිමව ගත හැකි සිනි ප්‍රමාණය වන්නේ, (ආහාරයෙන් ලැබෙන සිනි හැර)
 1) තේ හැඳි 5 කි 2) තේ හැඳි 6 කි 3) තේ හැඳි 2 කි 4) තේ හැඳි 1 කි

(C. $2 \times 15 = 30$)

II කොටස

- පහත ප්‍රශ්න සියලුලටම පිළිතුරු සපයන්න.
- (1) ආහාර වලින් අපට ලැබෙන ප්‍රයෝගන 3 ක් ලියන්න. (ල. 3)
- (2) මහා පෝෂක වර්ග 3 නම් කර එක් එක් මහා පෝෂකයෙන් ඉටුවන කාර්යය බැඟින් වෙන් වෙන්ව ලියන්න. (ල. 6)
- (3) ආහාර වල අඩංගු තන්තු යනු මොනවාදයි හඳුන්වන්න. (ල. 2)
- (4) තන්තු බහුල ආහාර කාණ්ඩ 4 ක් ලියන්න. (ල. 4)
- (5) තන්තු ආහාරයට ගැනීමේ වාසි 5 ක් ලියන්න. (ල. 5)
- (6) අපට ජලය අවශ්‍ය වීමට හේතු 4 ක් ලියන්න. (ල. 4)
- (7) ජල තුළයාතාවය යනු කුමක් දැයි හඳුන්වන්න. (ල. 5)
- (8) අප ගැරිරයට ජලය ලබා ගන්නා ක්‍රම 3 ක් හා සිරුරෙන් ජලය පිටවන ක්‍රම 3 ක් ලියන්න. (ල. 6)
- (9) ආහාර පිරිමිචිය ඇද කොටස් නම් කරන්න. (ල. 8)
- (10) ආහාර වේලක් සැලසුම් කිරීමේදී සලකා බැලිය යුතු කරුණු 5 ක් ලියන්න. (ල. 5)
- (11) ආහාර මිලදී ගැනීමේ දී සැලකිය යුතු කරුණු 5 ක් ලියන්න. (ල. 5)
- (12) කුල් බඩු හාවිතයෙන් අපට ලැබෙන වාසි 5 ක් ලියන්න. (ල. 5)
- (13) සාම්ප්‍රදායිකව ආහාර කල් තබා ගන්නා ක්‍රම 5 ක් ලියන්න. (ල. 5)
- (14) පෝෂණදායී ආහාර සපයා ගැනීමට ඔබට දායක විය හැකි ආකාර 4 ක් ලියන්න. (ල. 4)
- (15) පැකට් කල ආහාර හාවිතයට න්‍යුස්සුසු අවස්ථා 3 ක් ලියන්න. (ල. 3)


 agaram.lk